

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

වඩමාරවිච්චි නිරිත ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට වඩමාරවිච්චි නිරිත ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා

බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී. ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහඟරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත ඟරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශ
(අ) සමාලෝචිත වර්ෂයේ රු. 17,753,268 ක වියදමින් සවිකර තිබූ සූර්ය බලශක්ති විදුලි තහඩු, මූල්‍ය ප්‍රකාශනවල රු.5,175,000ක් ලෙස දක්වා තිබුණි.	මූල්‍ය ප්‍රකාශනවල වත්කම්වල ඇතුළත් කිරීමට පියවර ගනු ලබන බව.	මූල්‍ය ප්‍රකාශන නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ රු. 2,198,387 ක පිරිවැයකින් සවිකළ නාම පුවරුව සහ අධීක්ෂණ මෙවලම් මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	-එම-	-එම-
(ඇ) සමාලෝචිත වර්ෂයේ රු. 1,077,546 ක පිරිවැයකින් නිමකළ සාන්ටා වෙළෙඳපොළ මස්කඩයෙහි වටිනාකම ප්‍රාග්ධනීක කර නොතිබුණි.	-එම-	ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ඈ) සභාවේ කාර්යාල විදුලි වියදම් රු. 231,449 ක් සහ සූර්ය බලශක්ති විදුලිය විකුණුම් ආදායම් රු. 53,124 ක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	-එම-	මූල්‍ය ප්‍රකාශන නිවැරදිව පිළියෙල කළ යුතුය.

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට හිඟහිටි වරිපනම් හා බදු රු. 13,347,505 කට අදාළ ලේඛන, වගු සහ කාල විශ්ලේෂණ ඉදිරිපත් නොකිරීමෙන් විගණනයේදී සතුටුදායක ලෙස පරීක්ෂා කළ නොහැකි විය.	හිඟහිටි දේපළ බදු කිනම් වර්ෂයකට අදාළ දැයි කාල විශ්ලේෂණයක් කර නොතිබූ බව.	ලේඛන, වගු සහ කාල විශ්ලේෂණ සකස් කර විගණනයට ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 134 වගන්තිය	සමාලෝචිත වර්ෂයේ සභාව විසින් වරිපනම් හා බදු අයවිය යුතු දේපළ 7,189කින් දේපළ 2,373ක් සඳහා K ආකෘති පත්‍ර බෙදා හැර නොතිබුණි.	සේවක මණ්ඩල පුරප්පාඩු හේතුවෙන් සම්පූර්ණ කළ නොහැකි වූ බව.		පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) මුදල් රෙගුලාසි 571(1), (2) හා (3)	වර්ෂ 02කට වඩා වැඩි කල් ඉකුත් වූ තැන්පතු රු. 348,629 ක් නියාදනය කිරීමට පියවර ගෙන නොතිබුණි.	අනුමැතිය ලැබූ පසු ගැලපීම් කරනු ලබන බව.		මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ඇ) 1971 අංක 48 දරන පළාත් පාලන ආයතන පිළිබඳ විශේෂ විධිවිධාන	වරිපනම් බදු අයකිරීම සඳහා නාගරික සීමාවේ පිහිටි නිෂ්වල දේපළ වර්ෂ 05කට වරක් තක්සේරු කළයුතු වුවත්, උඩුපිටි උපකාර්යාලය විසින් 1965 වර්ෂයේ තක්සේරු කළ වරිපනම් ඒකක 5,307ක් පදනම් කරමින් වරිපනම් බදු අයකර තිබුණි.	ප්‍රත්‍යාගණන කටයුතු නිමවූ පසු දේපළ ප්‍රත්‍යාගණනය කිරීමට ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බව.		පනතේ විධිවිධාන ප්‍රකාරව, කටයුතු කළ යුතුය.
(ඈ) නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2021 ජූලි 08 දිනැති අංක 2235/54 අතිවිශේෂ ගැසට් පත්‍රයේ I කොටසෙහි 11 වගන්තිය	අනුකූලතා සහතික ලබානොගත් ගොඩනැගිලි 265කට කාලය දීර්ඝ කිරීමේ ගාස්තු රු.1,835,000ක් අයකිරීමට පියවර ගෙන නොතිබුණි.	අයකිරීමට පියවර ගනිමින් පවතින බව.		පනතේ විධිවිධාන ප්‍රකාරව, කාලය දීර්ඝ කිරීමේ ගාස්තු අයකිරීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 125,787,943ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 130,546,233 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	9,414,111	23,420,364	7,990,970	15,429,394	9,221,010	23,022,236	9,674,731	13,347,505
කුලී	33,149,241	32,084,000	31,934,033	149,967	28,759,252	37,116,411	37,006,694	109,717
බලපත්‍ර ගාස්තු	3,710,155	4,011,252	4,011,252	-	3,431,772	3,888,539	3,888,539	-
වෙනත් ආදායම්	100,717,829	127,950,617	126,396,427	973,190	116,069,929	116,747,255	116,703,042	44,213
	<u>146,991,336</u>	<u>187,466,233</u>	<u>170,332,682</u>	<u>16,552,551</u>	<u>157,481,963</u>	<u>180,774,441</u>	<u>167,273,006</u>	<u>13,501,435</u>

2.2.2 ආදායම් රැස් කිරීමේ කාර්ය සාධනය

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට හිඟහිටි වරිපනම් හා බදු ශේෂය රු.15,429,394 ක් වූ අතර ඉන් දේපළ 4,370 කට අදාළව වර්ෂ 01ත් 05ත් අතර කාල පරාසයකට අයත් රු.13,267,587ක ශේෂයක් සහ වර්ෂ 05 කට වඩා අධික රු. 2,161,807ක ශේෂයක් පැවතුණි. එමෙන්ම, රු.74,225 ක ලැබිය යුතු ගවමස්කඩ වෙළෙඳපොළ බදුකුලීය වසර 10 කට අධික කාලයක් සිට අයකර ගෙන නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ප්‍රචරිත වර්ෂයේ හිඟ රැස්කිරීමේ නිලධාරීන් මාර්ගයෙන් සහ අත්හැර දැමීමටත් ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව.

නිර්දේශය

හිඟහිටි මුදල් කඩිනමින් අයකිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

(අ) සභාවේ සංවර්ධන අරමුදල් උපයෝගී කර සමාලෝචිත වර්ෂයේ සහ පසුගිය වර්ෂවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ එකතුව රු.14,976,687කට ඇස්තමේන්තුගත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති 04ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ඉදිරි කාලයේ ව්‍යාපෘති කාර්යයන් සුදුසු පරිදි ක්‍රියාත්මක කරනු ලබන බව.

නිර්දේශය

සැලසුම් කළ කාර්යයන් නියමිත කාලවකවානු තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුය.

(ආ) 2016 වර්ෂයේ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ජලාස්ථික් ද්‍රව්‍ය ප්‍රතිවක්‍රීකරණයට ලක්කිරීමේ අරමුණින් රු.2,208,000කට මිලදීගත් යන්ත්‍රෝපකරණ අදාළ අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමට පියවර නොගෙන තනි පුද්ගලයෙකුට රු. 20,000 ක මාසික කුලියට ලබාදී තිබුණි.	එක්රැස්කරන ජලාස්ථික් අපද්‍රව්‍ය මෙම යන්ත්‍රය මෙහෙයවීමට තරම් ප්‍රමාණවත් නොවන බව.	ඉටුකරගත හැකි අරමුණු සඳහා අදාළ පළාත් සභා ප්‍රදාන ලබාගත යුතු අතර අවශ්‍යතා ඇති වෙනත් පළාත් පාලන ආයතනයකට අදාළ අරමුණු සඳහා ලබාදීමට පියවර ගත යුතුය.
(ඇ) කඩකාමර 04ක් කුලියට නොදීමෙන් ආසන්න වශයෙන් රු.183,000 ක ආදායම් අහිමි වී තිබුණි.	නැවතත්, ලංසු කැඳවීමට පියවර ගෙන ඇති බව.	ආදායම් මූලාශ්‍ර ප්‍රශස්ථ ලෙස පවත්වාගෙන යාමට පියවර ගතයුතුය.
(ඈ) පුද්ගලික කඩකාමර සංකීර්ණයකට වාහන නැවැතුම් පොළ ලබාගැනීම සඳහා සභාවට රු.1,250,000ක් ගෙවා තිබූ නමුත් එය ලබාදීමට වර්ෂ 02ක කාලයක් පියවර ගෙන නොතිබුණි.	වාහන නැවැතුම් පොළ ලබාදීමට පියවර ගැනීමට නියමිත බව.	වාහන නැවැතුම් පොළ ලබාදීමට පියවර ගතයුතුය.
(ඉ) සමාලෝචිත වර්ෂයේ රු.2,620,755කට මිලදීගත් වීටී විදුලි ලාම්පු 314කින් විදුලි බල්බ 254ක් සභා ගබඩාවේ නිශ්කාර්යව පැවැති අතර එහි වගකීම් කාලයන් ඉකුත්වී තිබුණි.	වීටී විදුලි ලාම්පු සවිකිරීමට කටයුතු කරමින් පවතින බව.	වත්කම් පූර්ණ ලෙස උපයෝජනය කිරීමට පියවර ගතයුතු අතර මිලදී ගැනීම් සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ගෙන් අලාභය අයකරගත යුතුය.
(ඊ) වර්ෂ 05කට වරක් අළුත් කළයුතුව තිබූ විදුලි උපකාර්යාලයේ දීර්ඝකාලීන බදුකුලී ගිවිසුම, ගිවිසුම් අත්සන් කළ දින සිට අළුත් නොකර අඛණ්ඩව වර්ෂ 55ක් පවත්වාගෙන යමින් පැවතුණි.	බදුකුලී ගිවිසුම අළුත්කිරීමට පියවර ගැනීමට නියමිත බව.	බදුකුලී ගිවිසුම් නියමිත කාලපරාසය තුළ අළුත්කිරීමට සුදුසු පියවර ගත යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1915 අංක 15 දරන නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ආඥා පනතේ 15(1) වගන්තිය ප්‍රකාරව පනතේ විධිවිධානවලට අනුකූලව ගොඩනැගිලි ඉදිකර තිබේද යන්න තහවුරු කර අනුකූලතා සහතිකය (COC) නිකුත් කළයුතු වුවත්, සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ගොඩනැගිලි ඉදිකිරීමට ලබාදුන් සංවර්ධන බලපත්‍ර 500ක් සඳහා අනුකූලතා සහතික ලබාදී නොතිබුණි.	ලබාදීමට කටයුතු කරන බව.	අනුකූලතා සහතිකය ලබාදීමට පියවර ගත යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වර්ෂ 05ක සිට භාවිතා කළ නොහැකි තත්ත්වයේ පවතින ට්‍රැක්ටරය අළුත්වැඩියා කර නැවත භාවිතා කිරීමට හෝ වෙන්දේසියේ විකිණීමට පියවර ගෙන නොතිබුණි.	අළුත්වැඩියා කිරීමට/ වෙන්දේසියේ විකිණීමට පියවර ගෙන ඇති බව.	අලුත්වැඩියා කිරීමට නම් අපහරණය කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) සභාව විසින් භාවිතා කරනු ලබන ඉඩම් 15ක් සහ වාහන 02ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් සභාවට පවරා ගෙන නොතිබුණි.	පවරා ගැනීමට කටයුතු සිදු කරන බව.	වත්කම්වල අයිතිය පවරා ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) 2014 වර්ෂයේදී රු.2,999,723ක් වැය කර වැඩ අවසන් කර තිබූ මුදලෙහි කුලී පානීය ජල යෝජනා ක්‍රමය මගින් ජනතාවට පානීය ජලය බෙදාහැරීමේ මෙහෙයුම් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ක්‍රියාත්මක කර නොතිබුණි.	ඉදිරියේදී මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදු කරන බව.	පානීය ජල බෙදා හැරීමේ මෙහෙයුම ඉක්මනින් ක්‍රියාත්මක කර ජනතාවට ප්‍රතිලාභ ලබාදිය යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවේ නිලධාරීන් 04කට ලබාදුන් ආපදා සහ වෙනත් ණය සම්බන්ධයෙන් අයවිය යුතු රු.272,000ක් වර්ෂ 01 සිට 06ක් දක්වා කාලයක් අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.	අයකර ගැනීමට පියවර ගෙන ඇති බව.	ණය මුදල් අයකර ගැනීමට සුදුසු පියවර ගතයුතුය.

4. ගිණුම්කටයුතු භාවය හා යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය සඳහා සකස් කර තිබූ අයවැය ප්‍රකාරව ඇස්තමේන්තු ගත ආදායම් සහ වියදම් හා තථ්‍ය ආදායම් සහ වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයන් 05ක සියයට 09 සිට සියයට 29ක් දක්වාත්, වැය විෂයන් 08ක සියයට 14ක සිට සියයට 36ක් දක්වාත් මූලධන වැය විෂයක සියයට 17ක විචලනයක්ද පැවැතීම හේතුවෙන් අයවැය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස භාවිතා කර නොතිබුණි.	පසුගිය වර්ෂයේ සකස් කළ අයවැය සහ තථ්‍ය අයවැය අතර වෙනස හේතුවෙන් විචලනයන් පැවති බව.	අවශ්‍යතා හඳුනාගෙන සැලැකිලිමත් ලෙස අයවැය සකස් කළ යුතු අතර එය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස භාවිතා කළ යුතුය.